




**ජනාධිපති කාර්යාලය**  
**සංනාථීයක් අඩවිවලකම්**  
**PRESIDENTIAL SECRETARIAT**



වතුලේඛ අංකය:PS/CSA/වතුලේඛ/18/2020

30.03.2020

**සියලුම**

අමාත්‍යාංශ ලේකම්වරුන්

පළාත් ප්‍රධාන ලේකම්වරුන්

දිස්ත්‍රික් ලේකම්වරුන් / දිසාපත්‍රිවරුන්

දෙපාර්තමේන්තු ප්‍රධානීන්

රාජ්‍ය සංජේරා / ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපත්‍රිවරුන් / සංමාන්‍යාධිකාරීවරුන්

**ගෞදිය කොරෝනා විසිරේෂ් වසංගතය තත්ත්වය තුළ නිවසේ සිට රාජකාරී කටයුතු ඉටු කිරීමේ වැඩ පිළිවෙළක් (WFH) මගින් රජයේ සේවාවන් සැපයීම**

01. ශ්‍රී ලංකාව තුළ පැනිරී ඇති කොරෝනා වෙටරසය පාලනය කිරීමේ අවශ්‍යතාව මත දිවයින පුරා සිදුවන සංවර්ගයන් තවදුරටත් සිමා කිරීමට ද, මාර්තු 30 - අප්‍රේල් 03 දක්වා කාලය 'නිවසේ සිට වැඩ කරන කාලයක්' ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද, රජයට සිදුවී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනීමින්, පවතින සම්පත් උපයෝගී කර ගෙන සේවා සැපයීම සහ දුරස්ථ වැඩ පිළිවෙළවල් යටතේ සියලුම කටයුතු ත්‍රියාත්මක කිරීම සඳහා හඳුස් වැඩ සැලැස්මක් අනුගමනය කරන ලෙස රජය සියලුම රාජ්‍ය ආයතන වෙත දන්වා සිටි.

02. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු පහත දක්වා ඇති පොදු මාර්ගෝපදේශයන්ට අනුකූලව ආයතන විශේෂී වූ WFH සැලසුම් සකස් කර ත්‍රියාත්මක කිරීමට සියලුම ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතු වේ.

ආ. සැම ආයතන ප්‍රධානීයකු විසින්ම දුරස්ථව කළ භැංකි කාර්යයන්හි ස්වභාවය සහ නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වන සේවකයින් කටයුතුන්ද යන්න තීරණය කළ යුතු අතර අදාළ ලිපි ගොනු සහ උපකරණ WFH සැලැස්ම යටතේ සේවය කරන සේවකයින්ගේ නිවසේවලට නිසි අවසරයකින් යුතුව ලබා දීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු ය. සැම ආයතනයක්ම වාර්තා සහ සටහන් තැබීම සඳහා ස්වයං-ජනනය කරන ලද ඉලෙක්ට්‍රොනික ආකෘතිපත් හාවිතා කළ යුතුය. එම ලියකියවිලිවල සහ උපකරණවල ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ මූලික වගකීම සිනැම

අවස්ථාවකදී ඒවා පරිභරණය කරන අදාළ සේවකයා සතු වන අතර අවසාන වගකීම ආයතන ප්‍රධානීය සතු වේ.

- ආ. WFH සැලැස්ම සඳහා පෙරවරු 8.30 සිට සවස 4.15 දක්වා කාලය තුළ සේවකයින්ගේ සේවය ලබා ගැනීමේ හැකියාව නිඩිය යුතුය. වැඩ / සේවා අවශ්‍යතාවය අනුව ආයතන ප්‍රධානී හට මෙය වෙනස් කළ හැකි ය.
- ඇ. WFH සැලැස්ම යටතේ සේවය නොකරන සේවකයින් අතිරේක මානව සම්පත් අවශ්‍ය වන ආයතන හෝ කාර්ය සාධක බලකායයන් වෙත නැවත අනුයුත්ත කිරීමේ බලය ආයතන ප්‍රධානීය සතු වේ.
- ඈ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් මාර්ගගත සම්පත් සංචිතයක් ලෙස යොදාගත හැකි පොදු මාර්ගගත වේදිකාවක් (online platform) නිර්මාණය කරනු ඇත. සැම ආයතන ප්‍රධානීයකු විසින්ම WFH සැලැස්මට අයත් නොවන තම ආයතනය සතු අතිරික්ත මානව හා අනෙකුත් සම්පත් පිළිබඳ තොරතුරු මෙයට ලබා දිය යුතු අතර ඒවා වෙනත් ආයතනවලට නැවත පවරනු ලැබිය හැක. සම්පත් හිතයක් ඇති ආයතනවලට මෙම වේදිකාව හරහා සම්පත් අතිරික්තයක් ඇති ආයතනවලින් අතිරේක සම්පත් ලබා ගත හැකි ය.
- ඉ. සැම ආයතන ප්‍රධානීයකු විසින්ම ලිපි ගණුදෙනු වලට විකල්ප ලෙස විද්‍යුත් තැපෑල, දුරකථන, පරිශීලක හිතකාම් අන්තර්ජාල යෙදවුම් වන වටස්අුප්, ස්කයිප් ආදිය මෙන්ම දැනටමත් ICTA මගින් හඳුන්වා දී ඇති 'Meet' සහ 'Slack' වැනි සන්නිවේදන ක්‍රම හාවිතය හැකිතාක් දුරට ප්‍රවර්ධනය කළ යුතු ය. සැම ආයතනයකම තොරතුරු තාක්ෂණ නිලධාරීන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ සම්බන්ධ වීමට හෝ අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට මූලිකව කටයුතු කරනු ඇත.
- ඊ. නිවසේ සිට වැඩ කිරීම වැඩා පහසු කිරීම වෙනුවෙන් වෙනුවෙන් අවශ්‍ය වන ඇතුම් රාජකාරී කටයුතු විද්‍යුත් ක්‍රමයෙන් සිදු කිරීමට, ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සහය ලබා ගැනීමට ආයතන ප්‍රධානී හට හැකි වේ. එසේ ම, අදාළ නිලධාරීන්ගේ කාර්යාලයිය දුරකථන වලට ලැබෙන ඇමතුම් ඔවුන්ගේ ජාගම දුරකථනවලට හරවා යැවීමේ පහසුකම් ලබා ගැනීම සඳහා විදුලි සංදේශ බලධාරීන්ගෙන් ද සහය ලබා ගත හැකි ය.
- උ. සැම සේවකයකුම WFH කාල සීමාව තුළ ලිපි, ගොනු සටහන් සහ විද්‍යුත් තැපෑල හැර වෙනත් ක්‍රම මගින් ලබාගත් උපදෙස් / නීරණ වාර්තා කිරීම සඳහා සටහන් වාර්තාවක් (Journal) පවත්වා ගෙන යාම අවශ්‍ය වේ. මෙම වාර්තා සටහන් ආයතන ප්‍රධානීයාගේ නිසි බලතල සහිත ගොනු සටහන් ලෙස සැලැකිය යුතු ය.
- ඌ. මුදල් රෙරුලාසි 135 ප්‍රකාරව හැකි උපරිම බලය පැවරීම සඳහා සහ WFH ත්‍රියාත්මක කිරීමට සහය වීමට හැකිවන ලෙස කුඩා අත්තිය කණ්ඩායම් (virtual groups) ලෙස කටයුතු කිරීම දිරිගැනීමේ සඳහා සියලු ගණන්දීමේ නිලධාරීන් සහ ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් පියවර ගත යුතු ය.
- ඍ. සාමාන්‍ය ජනතාවට සඡ්‍යුවම සේවා සපයන සැම ආයතනයක්ම ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහාය ඇතිව මහජන ඉල්ලීම් / දුක්ශීන්විලි ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කිරීම සඳහා (දැනට නොමැති නම්) මාර්ගගත වේදිකාවක් (online platform) නිර්මාණය කිරීම අවශ්‍ය වේ. දුරකථන ඇමතුම් වැනි තොරතුරු ලබා ගැනීමේ විකල්ප ක්‍රමය සුදුසු පරිදි හාවිතා කළ හැකි ය.
- ඎ. WFH කාල සීමාව තුළ ආයතනික ව්‍යවස්ථාදායක හා ප්‍රතිපත්ති රාමුව, ත්‍රියාකාරී පදනම, උපායමාර්ගික හා ත්‍රියාකාරී සැලැස්ම, ආයතනික ව්‍යුහය සහ තම ආයතනය තුළ හා බාහිර ආයතන සමග සම්බන්ධිතරණය වන ක්‍රමවේදයන් යළි සලකා බැඳීම සඳහා ආයතනික පදනම්තිය

ප්‍රතිනිර්මාණය කිරීමට ආයතන ප්‍රධානීන් විසින් මාස්චලික නිලධාරීන්ට උපදෙස් දිය යුතුය. දුරස්ථ ලෙස ක්‍රියාත්මක කරන සියලුම ක්‍රියාකාරකම විලට පූර්වාද්‍රාගයන් ලෙස හාටුනා කිරීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පරිපාලනය (SOPs) සකස් කළ යුතුය.

- i. කොරෝනා වෛවරස් රෝග ලක්ෂණ සනාථ කිරීම සඳහා කිසිදු වෛවදා සාක්ෂියක් ආයතනය වෙත යොමු නොකර ඇති අවස්ථාවක, ස්වියං පුදකලාව (නිරෝධායනය) පිළිබඳ උපදෙස් අනුගමනය කරන පුද්ගලයින්ට හාර දිය යුතු කාර්යයන් ගේ ස්වභාවය අනුව තිව්‍ය සිටුව රාජකාරී කටයුතු තුවී කිරීමට දෙපාර්තමේන්තු/ආයතන ප්‍රධානීය විසින් ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකි ය. මෙම WFH ප්‍රතිපත්තිය හා මාර්ගෝපදේශ සහ අනෙකුත් සියලුම විධිවිධාන කෙසේ බලපැවැත්වුවද, පූඩ් වශයෙන් හෝ කොරෝනා වෛවරස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නා වූ සේවකයකු කිසිදු කාර්යයක් තුවී නො කළ යුතු බව අවධාරණය කෙරේ.

03. මෙම වතුලේඛයේ 02 වන ජේදයේ සඳහන් පොදු මාර්ගෝපදේශවලට අමතර ව පහත සඳහන් ක්ෂේත්‍ර සඳහා මත දැන්වෙන විශේෂිත මාර්ගෝපදේශ ද අභාෂ වේ.

#### ඇ. ප්‍රාදේශීය පරිපාලනය

- i. ප්‍රාදේශීය පරිපාලනය තුළ සිදු කරනු ලබන කාර්ය හාරයෙන් බහුතරයක් ක්ෂේත්‍ර පදනම් කරගත් ක්‍රියාකාරකමවලට සම්බන්ධ බව සැලකිල්ලට ගෙන, ඒවායේ සාමාන්‍යයෙන් කාර්යාලය පදනම් කරගත් රාජකාරී කටයුතු කරන සේවකයන්, WFH කාලසීමාව තුළදී අවශ්‍ය විවෙක ක්ෂේත්‍ර පදනම් කරගත් රාජකාරී කටයුතු සඳහා සේවයේ යෙද්වීමට එක් එක් දෙපාර්තමේන්තු/ආයතන ප්‍රධානීන් භට බලය ඇත.

#### ඇ. අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය

- i. පාසල් ලුමුන් සඳහා අධ්‍යාපනික රුපවාහිනී නාලිකාවක් සහ ගුවන්විදුලි නාලිකාවක් ඇරඹීමට නිශ්චිත සංඛ්‍යාත පරාසයක් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදුලි සංගේෂ නියාමන කොමිෂන් සභාව (TRCSL) එක්ව කටයුතු කළ යුතු ය. එසේ ම අමාත්‍යාංශය සියලුම විදුල් මාධ්‍ය සම්ග සම්බන්ධ වී පාසල් ලුමුන් සඳහා අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීම සඳහා නිශ්චිත ගුවන් වේලාවන් වෙන් කිරීමට ද කටයුතු කළ යුතු ය.
- ii. විශ්ව විද්‍යාල සහ පුහුණු ආයතන විසින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් සහාය ඇතිව ‘ඩීල්ස්ටල් ඉගෙනුම් කළමනාකරණ පද්ධති’ (DLMS) සංවර්ධනය කළ හැකි අතර දුරස්ථ ඉගෙනුම් වැඩසටහන් ද දියන් කළ හැකිය.

#### ඇ. සුබසාධන සේවා සැපයීම

- i. ස්වදේශ කටයුතු විෂය හාර අමාත්‍යාංශයේ ලේකම්වරය විසින් WFH කාලසීමාව තුළදී කිසිදු බාධාවකින් තොරව ප්‍රාග්ධන සේවා සැපයීමේ යන්ත්‍රණයක් සකස් කළ යුතු ය. ජෙවුම්ය පූර්වැසියන්ට, නිද්‍යාගත වකුගත් හා වෙනත් රෝගවලින් පෙළෙන අයට මෙන්ම ආධාරිත පුද්ගලයන් භට අවශ්‍ය සේවාවන් ඔවුන් ගේ නිවසට ම සැපයීමට ද, දීමනා ගෙවීමට ද, එ මෙන් ම වැඩිහිටි නිවාස හා ලුමා නිවාස වලට අනුව අවශ්‍ය දිවා ඇත්තාම් එවා සපයා දීම ආදිය ද මෙයට ඇතුළත් වේ.
- ii. සෞඛ්‍ය අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් උපදෙස්/සහය ඇතිව මනෝවිද්‍යාත්මක විකින්සාව / උපදේශනය (මානසික ව්‍යාකුලතා

සම්බන්ධ අවශ්‍යතා සඳහා), දුරස්ථ රෝග නිශ්චය කිරීම (බෝවන රෝග සඳහා), හදිසේ අනතුරු ප්‍රතිකාර (ප්‍රථමාධාර), මහජන සෞඛ්‍ය උපදෙස් වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මාර්ගගත හා ඇමතුම් මධ්‍යස්ථාන පහසුකම් හඳුන්වාදීමේ යාන්ත්‍රණයක් මෙන් ම, ස්වයං පුද්කලා (/ස්වයං නිරෝධායන) සඳහා යොමු වූ පුද්ගලයින් සඳහාම වෙන් වූ උපකාරක දුරකථන මාර්ගයක්ද ඇති කළ හැකි ය.

#### ඇ. ව්‍යවස්ථාපිත ආයතන සහ පොදු ව්‍යවසායයන්

- අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරුන් සහ සාමාජිකයන් විඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදයන් හරහා තම අධ්‍යක්ෂ මණ්ඩල රස්වීම් පැවැත්වීමට පියවර ගත යුතු ය. වාර්තා සටහන් මඟ් පිටපත් ගත කර වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා විද්‍යුත් තැපෑලන් සම්පූෂ්ණය කළ යුතු ය.
- ආදායම් උන්පාදනය සඳහා මාර්ගගත හෝ දුරස්ථ ක්‍රමවේද භාවිතා කරන රාජ්‍ය ව්‍යාපාර වල වැශ්‍ය හා වෙනත ගෙවීම සඳහා “රකියා බාරණ ක්‍රමවේදයක් (Job Retention Scheme)” මගින් රජය සහය වනු ඇතේ.

04. WFH කාල සීමාව තුළ සියලුම ආයතන වල මාණ්ඩලික ප්‍රේක්ෂයේ නිලධාරීන්ට ඔවුන්ගේ ආයතන ප්‍රධානියා විසින් පවරනු ලබන රාජකාරී ඉටුකිරීමට අමතරව, තම ආයතන ප්‍රධානියා ගේ නිසි අවසරය සහිතව වෙනත් තිනැම දෙපාර්තමේන්තුවක හෝ ආයතනයක, විශේෂයෙන් ඔවුන්ගේ ව්‍යාස්ථානයට ආසන්න ප්‍රාදේශීය පරිපාලන ආයතනයක කටයුතු වලට සහය වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය හැකි ය. තමන් පදිංචි ප්‍රදේශ අවට සිදු කෙරෙන නිරෝධායන කටයුතු සඳහා සහය වන ලෙස මාණ්ඩලික තො වන නිලධාරීන් හා සෙසු රාජ්‍ය සේවකයන් ගෙන් ද, ඉල්ලීමක් කෙරේ.

05. දෙපාර්තමේන්තු / ආයතන ප්‍රධානීන් විසින් WFH කාල සීමාව තුළ සියලුම සේවකයින්ගේ කාර්යසාධනය පිළිබඳ වාර්තා තබා ගැනීම අවශ්‍ය චේ. WFH ක්‍රියාවලිය තුළ සිටින සියලුම සේවකයන් විසින් ද දිනපතා තමන් සිදු කරනු ලබන රාජකාරී කටයුතු පිළිබඳ වාර්තාවක් පවත්වා ගත යුතු අතර, ඔවුන් ගේ වාර්ෂික කාර්යසාධනය ඇගයීමේ දී මෙය යැලකිල්ලට ගනු ඇතේ. අනිවාර්ය කාලීන කාර්ය සාධන ඇගයීම් වලදී මෙම වාර්තා තදින් සලකා බෙලනු ලැබේ.

06. සියලුම අංශ ප්‍රධානීන් ඔවුන් ගේ කාර්යයන් හී සත්‍යාචාර ප්‍රගතිය දෙපාර්තමේන්තු / ආයතන ප්‍රධානීන් වෙත වාර්තා කළ යුතු අතර, ඔවුන් විසින් සත්‍යයේ සැම සිතුරාදා දිනකම ඔවුන් ගේ අමාත්‍යාංශයේ ලේකම්වරුන් වෙත ප්‍රගතිය වාර්තා කළ යුතුය. අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් ඔවුන් ගේ අමාත්‍යාංශවල සත්‍යාචාර ප්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් රේඛ සත්‍යයේ සැම සඳහා දිනකම විගණකාධිපතිවරයාට පිටපතක් සහිතව ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.

07. දැනවමත් නිවාඩු දින ලෙස රජයෙන් ප්‍රකාශයට පත් කර ඇති දින හැරුණුකාට, නිවසේ සිට වැඩ කරන (WFH) කාල සීමාවන් රජයේ නිවාඩු කාල ලෙස තො සැලකේ. කොරෝනා වෙටරස් රෝගය ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් බවට පත් වීම වැළැක්වීම මූල්‍ය පරමාර්ථය කොට ගන්නා අතර WFH කාලය තුළ ජන ඒවිතය යටා පරිදි පවත්වා ගැනීමට අවශ්‍ය වන සේවාවන් ප්‍රමාදයකින් තොර ව ලබා දීමට ආයතන ප්‍රධානීන් නිසි පියවර ගත යුතු ය. මෙම කාලය තුළ සේවාවන් ලබා දීමේදී දැරීමට සිදු වන අමතර දුරකථන වියදීම සඳහා සහනයක් ලබා දීම රජය විසින් සලකා බැලනු ඇතේ. නිවසේ සිට වැඩ කරන (WFH) කාලයේදී සියලුම සේවකයින් තම රාජකාරී කාර්යයන් සටහන් කිරීම

පිණිස ඇමතුම් දින පොතක් දිනපතා පවත්වාගෙන යා යුතු අතර, විගණන විමුදුමක් ඇති වන අවස්ථාවකදී එය ලිඛිත සාක්ෂියක් වනු ඇත.

08. මහජන ආරක්ෂාව සඳහා රජය විසින් ගනු ලැබ ඇති නිරෝධායන ක්‍රියා මාර්ග වලට ද, රාජ්‍ය සේවකයන් ගේ පත්‍රිල් වල අයට රෝගය පැනීමේ වැළැක්වීමට ද, නිවසේ සිට රාජකාරී කටයුතු ඉටු කිරීම ඉමහත් ගැකුලක් වේ. මෙම කාලය තුළදී සමුහ වශයෙන් ජනයා ඒකරාසි වන ස්ථාන කරා යැමෙන් වළකින ලෙසන්, සිය සම්පත්මයන් හා අසල්වාසින් ද ඒ සම්බන්ධව දැනුවත් කරන ලෙසන් සියලු රාජ්‍ය සේවකයන් ගෙන් ඉල්ලා සිටිමි. අත්‍යවශ්‍ය ආහාර, බිජාධ හා ඉන්ධන තොග ප්‍රමාණවන් තරම් රට තුළ ඇති බැවින්, තම අවශ්‍යතාවයට වඩා වැඩියෙන් හා ස්ථාව මිලදී ගැනීමෙන් වළකින ලෙස ද දැනුම් දෙමි. තම නිවසේ පරිගුයන් පවත්ව පවත්වා ගැනීමෙන්, නිවසහි ආහාර පූරක්ෂිතතාවය යම් දුරකට ඇති කිරීම සඳහා ගෙවතු වශවන්හි යම් කාලයක් නිරත වන ලෙසන් සියලු සේවකයින් වෙතින් ඉල්ලා සිටිනු ලැබේ.

09. නිවසේ සිට රාජකාරී ඉටු කරන මෙම කාල සීමාව, අනාගතයේ යම් දිනක අප රට සේවයාපේශීත රටක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන මූලික පියවර තැබීමට ද අවස්ථාවක් කොට ගන භැංකි බව රජයේ අදහසයි. ඒ සඳහා ගෙ වනු වශාලේ ගෙයිමෙන්, පාරම්පරික වශ තුම්බේද ප්‍රවලික කිරීමෙන් මේ කාලය යොදා ගත භැක. තම සම්පත්මයන් හා එක්ව නිවසේ ගත කිරීමෙහි ඇති සතුව හා පූව පහසුව විදිමට ද මෙය අවස්ථාවකි. මෙම ආපදා අවස්ථාවේ වරින් වර ලබා දෙන තෙවදා උපදෙස් පිළිපිළින්, තම පත්‍රිල් වල සාමාජිකයන් වන කුඩා දරුවන් හා වයෝවංද්ධ පුද්ගලයන් පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරන අතරේ, කාලීන ප්‍රවත්, සාහිත්‍යය, සමාජ හා අනෙකුත් මාධ්‍ය ආධාර කර ගනීමින් සිය දැනුම්, රසවින්දන කුසලතා හා අධ්‍යාත්මික ගුණ වශව වැඩි දියුණු කර ගැනීමට ද නිවසේ සිට රාජකාරී ඉටු කරන කාලය යොදා ගන්නා ලෙස රජය ඉල්ලා සිටි.



මි. ඩීප්‍රයසුන්දර  
ජනාධිපති ලේකම්

පිටපත් : සහාපති, ජනාධිපති කාර්යසාධන බලකාය  
අමාත්‍ය මණ්ඩල ලේකම්  
අග්‍රාමාත්‍ය ලේකම්  
ස්වාධීන කොමිෂන් සභා ලේකම් වරැන්  
විගණකාධිපති  
කොට්ඨාස-19 පැනීමේ වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී